

මෙම පාඨම අධ්‍යාපනය කිරීමෙන් ඔබට,

- බෝග වර්ගීකරණයේ අවශ්‍යතාව හා වැදගත්කම විස්තර කිරීමටත්,
- බෝග වර්ගීකරණයේ විවිධ නිර්ණායක හඳුනා ගැනීමටත්,
- විවිධ නිද්‍රෑණ ඇසුරෙන් විද්‍යාත්මක බෝග වර්ගීකරණය පැහැදිලි කිරීමටත්,
- කෘෂිකාර්මික බෝග වර්ගීකරණයේ දී යොදා ගන්නා විවිධ නිර්ණායක පැහැදිලි කිරීමටත්

නිපුණතාව ලබාගත හැකි වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ඒක්‍ර උද්‍යානයක් හෝ කෘෂිකාර්මික පුද්ගලනයක් හෝ ගොවී පොලක් හෝ නැරඹූ අවස්ථාවක් සිහිපත් කරන්න. එහි දී විවිධත්වයෙන් යුත් බෝග විශාල සංඛ්‍යාවක් කිසියම් කාණ්ඩ හෝ ගොනු වශයෙන් පිහිටුවා ඇති බව ඔබ නිරීක්ෂණය කරන්නට ඇත. එසේ කිසියම් පිළිවෙළකට අනුව සමාන ලක්ෂණ ඇති බෝග එකිනෙකට ආසන්න ව වගාකර තිබීම එම ස්ථාන නරඹන අයට මෙන්ම එවා සංවිධානය කරන අයට ද පහසුවකි. මෙසේ ඉගෙනීමේ හෝ බෝග වගා පාලනය කිරීමේ පහසුව සඳහා විවිධ බෝග කාණ්ඩ කර හෝ වෙන්කර දැක්වීම බෝග වර්ගීකරණය ලෙස සරල ව හැඳින්වීය හැකි ය.

බෝග වර්ගීකරණය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට සිදු කරනු ලැබේ.

- කෘෂිකාර්මික බෝග වර්ගීකරණය
- විද්‍යාත්මක බෝග වර්ගීකරණය

### 1.1 කෘෂිකාර්මික බෝග වර්ගීකරණය

බෝග වගාවේ දී සිදු කරන විවිධ පාලන හා නඩත්තු කටයුතුවලට උචිත අන්දමට තෝරාගත් නිර්ණායක මත බෝග වර්ගීකරණය කිරීම කෘෂිකාර්මික බෝග වර්ගීකරණයයි.

එම නිර්ණායක පහත දැක්වේ.

- ප්‍රයෝගන
- වැඩින පරිසරය
- බෝගවල වර්ධන විලාසය
- බෝගවල වයස

#### 4.1 වගව : ප්‍රයෝගන අනුව බේග වර්ගිකරණය

ප්‍රයෝගනය	බේග කාණ්ඩය	ලදාහරණ
ආහාර සඳහා	ඩානාස බේග	වී, කුරක්කන්, මෙනෝරි, ඉදෑලැටුරිග
	අල බේග	බතල, මක්සේස්ඩාක්කා, වැල්අල
	පලතුරු බේග	අඩ, රුමුවන්, අන්නාසි
	ඒලවල බේග	බටු, ගෝවා, කරවිල
	මාඡ බේග	මුං, කවිපි, උදු
	කුලබඩු බේග	කහ, මිරිස්, ගම්මිරිස්
කාර්මික කටයුතු සඳහා	කෙදි බේග	හණ, කපු, ජුව,
	තෙල් බේග	තල, එබිරු, සූරියකාන්ත
	සිනි නිස්සාරක බේග	උක්, බිට්, තල්
අපනයනය සඳහා	වැට්ලි බේග	පොල්, රබර්, තේ
	අපනයන ආර්ථික බේග	ගම්මිරිස්, කුරුඹ, පුවක්
	කැපු මල්	අැන්තුරියම්, ඔකිඩ්, ජර්බෙරා
	විසිතුරු පත්‍රික ගාක	මිවන, පත්‍රික අැන්තුරියම්, කොට්ටන්
	වෙනත් බේග	කෙසෙල්, අන්නාසි, කිරිඅල
මාශය සඳහා	මාශය බේග	භාතාවාරිය, තෙල්ලි, ඉගුරු
දුව සඳහා	දුව බේග	තේක්ක, නැදුන්, මැහෙශ්ගතී
කොළ පොහොර සඳහා	කොළ පොහොර ගාක	වල් සූරියකාන්ත, ග්ලිරිසිඩියා, අචිනහිරියා
ඉඩම්වල සේදා පාඨව වැළැක්වීම සඳහා	ඇඟරණ බේග	පියුරේරියා, බෙස්මෝඩියම්

#### 4.2 වගුව : වැඩින පරිසරය අනුව බෝග වර්ගීකරණය

බෝග වර්ගය	උදාහරණ
ගොඩිම වැඩින බෝග	අඩි, පොල්, බෝංචි
ඡලාග්‍රිත ව වැඩින බෝග	වී, කොහිල, කංකුන්
ගුෂ්ක පරිසරයේ වැවෙන බෝග	තල, කුරහන්, බඩුරිගු
උචිරට වැවෙන බෝග	පෙයාරස්, ස්ටෝරොරි, මල්ගෝවා
පහතරට වැවෙන බෝග	ඛුලත්, රූටත්, පොල්
තෙත් කළාපයේ වැවෙන බෝග	රබර, අන්නාසි, වැල්දෙඩම්

#### 4.3 වගුව : ගාකවල වර්ධන විලාසය අනුව බෝග වර්ගීකරණය

බෝග වර්ගය	උදාහරණ
පැලැඩි (Herbs)	බණ්ඩක්කා, අන්නාසි, මිරිස්
පදුරු (Shrubs)	කෙශපි, දෙළඹ, කුරුදු
ගස් (Trees)	පොල්, රූටත්, තේක්ක

#### 4.4 වගුව : බෝගවල ජ්වන වකුය සම්පූර්ණ කිරීමට ගතවන කාලය (බෝගයේ වයස) අනුව වර්ගීකරණය

බෝග වර්ගය	උදාහරණ
වාර්ෂික බෝග	සේයා බෝංචි, මැ, මිරිස්, බණ්ඩක්කා, කරවිල
බහුවාර්ෂික බෝග	පොල්, රබර, ගම්මිරිස්, රූටත්, අඩි

### 1.2 විද්‍යාත්මක බෝග වර්ගීකරණය

වෙළඳපොල නිරීක්ෂණය කරන ඔබට එහි විවිධ බෝග මෙන්ම එකම බෝගයේ වුව ද විවිධ ප්‍රහේද දැකිය හැකි ය. විද්‍යාත්මක වර්ගීකරණයේ දී පදනම් කරගනු ලබන්නේ ගාකවල උද්ධිද විද්‍යාත්මක ලක්ෂණ (ප්‍ර්‍රේප, කඳ, පත්‍ර හා මුල් ආදි) වේ. දනට පිළිගත් විද්‍යාත්මක වර්ගීකරණය ඉදිරිපත් කරන ලද්දේ කැරෝලස් ලිනෝයස් (Carolus Linnaeus) නම් ස්වීචින් ජාතික විද්‍යායාදායා විසිනි.

කෘෂිකාර්මික කටයුතුවල දී වඩාත් වැදගත් වන්නේ බෝග කුල, ගණ හා විශේෂ ලෙස බෙද දක්වා ඇති මෙම විද්‍යාත්මක වර්ගීකරණයයි. එක් බෝග කුලයක් යටතේ බෝග රාඛියකුත්, එක් විශේෂයක් යටතේ බෝග ප්‍රහේද රාඛියකුත් ඇත.

#### 4.5 වගුව : කුල අනුව බෝග වර්ගීකරණය

ඒක කුලය	අයත් වන බෝග විශේෂ
පොල්පියේ (Poaceae) - තාණ කුලය	වී, බඩුරිගු, ඉදල්දුරිගු, කුරහන්, මෙනෝරි, තණ හාල්
ඡැබේසියේ (Fabaceae) - රනිල කුලය	මැ, උදු, මුං, කචල, බෝංඩි
කුකර්බවේසියේ (Cucurbitaceae)	කරවිල, වැටකොලු, පතොල, ලුබ
සොලනේසියේ (Solanaceae)	මේරිස්, බටු, තක්කාලි, අර්තාපල්
මැල්වේසියේ (Malvaceae)	බණ්ඩක්කා, කපු
කොන්ටොලූල්වලේසියේ (Convolvulaceae)	කංකුත්, බතල
ඇරිකේසියේ (Arecaceae)	ප්‍රවක්, පොල්, කිතුල්
ඛැසිකේසියේ (Brassicaceae)	ගෝවා, අඛ, සලාද
ඇමරිල්බේසියේ (Amaryllidaceae)	ශ්‍රුනු, ලික්ස්, සුදු ඇනු
ඉයුගෝන්බේසියේ (Euphorbiaceae)	මක්දෙක්කාකා, රබර, තෙල් එඩරු
රුට්ටේසියේ (Rutaceae)	දෙහි, දොචම්, බෙලි, දිවුල්
ඇම්බලිනරේ (Umbelliferae)	කැරටි, සූදුරු, මහදුරු, කොත්තමල්ලි
ඇනකාඩියේසියේ (Anacardiaceae)	අම්, කපු
සින්ජ්බරේසියේ (Zingiberaceae)	ඉගුරු, කහ

විද්‍යාත්මක බෝග වර්ගීකරණය අනුව බෝගයක් හැඳින්වීමට පද දෙකක් හාවත කෙරේ. මෙහින් මුළු පදය ගණ නාමය වන අතර දෙවන පදය සුළු නාමයයි. මෙය ද්වීපද නාමකරණය (Binomial Nomenclature) ලෙස හැඳින්වේ.

උදාහරණ :- පොල්පියේ කුලයට අයත් වී බෝගය හඳුන්වනු ලබන්නේ *Oryza sativa L.* ලෙසයි. මෙහි *Oryza* යනු ගණ නාමය වන අතර *sativa* යනු සුළු නාමයයි. විද්‍යාත්මක නාම ලිවීමේ දී ඒවා ඇල ඉංග්‍රීසි අකුරු වලින් (Italic letters) ලිවීම හෝ සාමාන්‍ය ඉංග්‍රීසි අකුරෙන් ලියා යටත් ඉරක් ඇදීම සම්මත ක්‍රමයයි. මෙහි අගට L. යොදා ඇත්තේ විද්‍යාත්මක වර්ගීකරණයේ මූලිකයා වූ ලිනෝයස (Linnaeus) නම් විද්‍යායුද්‍යාට ගෞරවයක් වශයෙනි.

ලෝකයේ සැම රටක ම ඕනෑම බෝගයක් හැඳින්වීමට යොදාගන්නේ එකම නාමයයි. ඒ විද්‍යාත්මක නාමයයි.



වි  
(*Oryza sativa*)



කුරක්කන්  
(*Eleusine coracana*)



තිරිගු  
(*Triticum aestivum*)



සෝර්ගම්  
(*Sorghum bicolor*)

4.1 රුපය - පොලීසියේ කුලයේ බොග



අර්ථාපල්  
(*Solanum tuberosum*)



වමිබු  
(*Solanum melongena*)



තක්කාලී  
(*Solanum lycopersicum*)



දුමිකොල  
(*Abutilon theophrasti*)

4.2 රුපය - සොලනෙසියේ කුලයේ බොග



සියඹලා  
(*Tamarindus indica*)



දුඩල  
(*Psophocarpus tetragonolobus*)



රටකුරු  
(*Arachis hypogaea*)



මූං  
(*Vigna radiata*)

4.3 රුපය - ගැබෙසියේ කුලයේ බොග



බණ්ඩකා  
(*Hibiscus esculentus*)



කළුප  
(*Gossypium herbaceum*)



විද  
(*Hibiscus rosa - sinensis*)



කළුප කිනිස්ස  
(*Gossypium davidsonii*)

4.4 රුපය - මැල්වෙසියේ කුලයේ බොග

### 1.3 බෝග වර්ගිකරණයේ වදුගත්කම

- බිම් සැකසීමේ දී - විවිධ බෝග වර්ග අනුව බිම් සැකසීම විවිධාකාර වේ.  
ලදාහරණ :- අල බෝග සඳහා තරමක් වැඩි ගැහුරට බිම් සැකසීම කළ යුතු අතර ධානා හා රනිල බෝග සඳහා ගැහුරට බිම් සැකසීමක් අවශ්‍ය නොවේ.
- පොහොර යෙදීමේ දී - එකම කුලයේ බෝග සඳහා එකම පොහොර මිශ්‍රණය යෙදීම පහසුවකි.  
ලදාහරණ :- කරවිල කුලයේ බෝග සඳහා එකම පොහොර මිශ්‍රණයක් යෙදිය හැකි ය.
- බද්ධ කිරීම සඳහා ගාක තොරා ගැනීමේ දී
  - විවිධ ගාක කුල අතර බද්ධය අසාර්ථක ය.
  - එක ම කුලයේ විශේෂ 2 ක් අතර බද්ධය සාර්ථක ය.  
ලදාහරණ :- බවු ගාකයට තක්කාලී ගාකයක් බද්ධ කිරීම
  - එක ම විශේෂයේ ප්‍රහේද දෙකක් අතර බද්ධය වඩාත් සාර්ථක ය.  
ලදාහරණ :- දේශීය තක්කාලී ප්‍රහේදයකට වැඩි දියුණු කළ තක්කාලී ප්‍රහේදයක් බද්ධ කිරීම
- රසායනික වල් නාභක භාවිතයේ දී - රසායනික වල් නාභක භාවිතයේ දී ඒවායේ සුවිශේෂී ක්‍රියාකාරීත්වයට අමතර ව බෝගවල රුපීය ලක්ෂණ ද ප්‍රයෝගනයට ගැනේ.  
ලදාහරණ :- වී, උක් ආදි පොජීයයේ කුලයේ බෝග වග කර ඇති ක්ෂේත්‍රවලට තොරා නෘසන වල් නාභක යෙදීමෙන් පොජීයයේ කුලයේ බෝගය ඉතිරි වී පළල් පත්‍ර සහිත වල් පැලැටි හා පන් වර්ග පමණක් විනාශ වේ.
- පළිබේද පාලනයේ දී - එකම කුලයේ බෝග එකිනෙකට ආසන්න භුමිවල හෝ එකම භුමියේ නැවත නැවත වග කිරීමෙන් පළිබේද හානි වැඩි වේ.  
ලදාහරණ
  - සෞලනේෂීයේ කුලයේ බෝග එකම භුමියේ නැවත වගව නිසා හිටුමැරීමේ රෝගයට බහුල ව ගොදුරු වේ. විවිධ කුලවල බෝග වග කිරීමෙන් පළිබේද පාලනය වේ.
  - කුකර්බිටේසීයේ කුලයේ බෝග වගවෙන් පසු රනිල හෝ කෘසිපරේසීයේ කුලයේ බෝග වග කිරීමෙන් ඉල් මැස්සාගේ හානිය පාලනය වේ.
  - සෞලනේෂීයේ කුලයේ බෝගයක් වන මිරිස් වගවෙන් පසු කොන්වොල්වුලේසීයේ කුලයේ බෝගයක් වන බතල වග කිරීමෙන් වල් පැළ පාලනය කළ හැකි වේ.
  - සමහර අවස්ථාවල දී පළිබේද පාලනය සඳහා උගුල් බෝග යොදා ගැනේ.  
එහි දී උගුල් බෝගය ලෙස යොදා ගන්නේ වග කරන බෝගය අයිති කුලයේ ම වෙනත් ගාකයකි. මැල්වේසීයේ කුලයේ බෝගයක් වන බණ්ඩක්කා වගවේ රතු කපු මකුණ (Dysdercus cingulatus) මරුදනය සඳහා උගුල් බෝගය ලෙස එම කුලයටම අයත් කපු කිනිස්ස බෝගය යොදා ගැනේ.

මෙම පාඨම අධ්‍යයනය කිරීමෙන් පසු ඔබට

- \* බෝග වරැශිකරණයේ විවිධ නිරණායක නම් කිරීමටත්,
- \* එම නිරණායකවලට අනුව බෝග වරැශිකරණය කිරීමටත්,
- \* බෝග වරැශිකරණයේ ප්‍රයෝගන විස්තර කිරීමටත්

හැකියාවක් ඇත්දෙයි සිතා බලන්න.

#### අභ්‍යාස

1. එක්තරා වෙළෙඳපොලක පහත සඳහන් දී තිබූණි.  
බෝග, පැශෙල්, කතුරුමුරුංගා මල්, බණ්ඩික්කා, කුරටි, ඉගුරු, සහල්, කංකුන්, සුදුශුනු, මක්කේදුක්කා අල, අර්තාපල්, ඉන්නල, අමු මිරිස්, පතොල, වට්ටක්කා හා බඩුරිගු කරල්  
මෙම අධ්‍යනය කළ විවිධ නිරණායක යටතේ ඉහත බෝග වරැශිකරණය කර දක්වන්න.
2. රසායනික පොහොර හාවිතයේ දී සහ රසායනික වල් පැල පාලනයේ දී බෝග වරැශිකරණය හාවිත වන අවස්ථා සඳහා නිදුසුන් පෙන්වන්න.
3. සමහර බෝග කුල අනිතයේ දී හැඳින්වූ නාම වෙනුවට වර්තමානයේ වෙනස් නාම හාවිත කෙරේ. ඒ සඳහා නිදුසුන් පිළිබඳව ඔබේ ගුරුතුමා සමග සාකච්ඡා කරන්න.

#### පාරිභාෂික ගබඳමාලාව

භාක වරැශිකරණය	-	Plant classification
විද්‍යාත්මක වරැශිකරණය	-	Scientific classification
වාර්ෂික ගාක	-	Annual plants
බහුවාර්ෂික ගාක	-	Perennial plants
විසිනුරු ගාක	-	Ornamental plants
පැළැටි	-	Herbs
පෘෂ්ඨරු	-	Shrubs